

චන්ද්‍ර ජයනන්ද එ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/1269/19 (2019.09.03 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා
 කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: ඩී.ජී.එම්.වී.හපුආරච්චි

අභියාචක - චන්ද්‍ර ජයනන්ද
 නොතිසි ලත් පාර්ශවය - නම්කළ නිලධාරී - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

පෙනීසිටීම

අභියාචක - පැමිණ ඇත.
 පොදු අධිකාරිය - එච්.එම්.එල්.ඉන්ද්‍රතිලක ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2018-12-16
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	2018-12-27
නම් කල නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2019-01-23
නම් කල නිලධරයා තීරණය ලබා දුන් දිනය	නැත.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2019-02-18

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2018-12-16 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.

ගොඩනැගිලි සැලසුම් අංක BA /327/16 යන කරුණ සම්බන්ධයෙන් ගාල්ල වක්වැල්ල පාර අංක 166 දරණ ස්ථානය සඳහා T.A. රන්ජිත් ජයතිලක සිල්වා යන අය වෙත BA/327/16 යටතේ උපකාරක පත්ති සඳහා මහල් හතරකින් යුතු වාණිජ සැලැස්මක් 2016.10.21 දින මහනගර සභාව විසින් අනුමත කර ඇත. ඉහත ඉදිකිරීම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් උක්ත ස්ථානයට නිකුත් කරන ලද උපදෙස් හා නියෝග පිළිබඳ තොරතුරු

තොරතුරු නිලධාරියා පනත ප්‍රකාරව නියමිත කාලය තුළ පිළිතුරු සැපයුවද තොරතුරු ඉල්ලීමේ ගොනුව ලැබීම පිළිබඳව ප්‍රතිචාර දුන් නමුත් පිළිතුරු සැපයීමට අපොහොසත් වූ බැවින් අභියාචක 2019-01-23 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියා පනත ප්‍රකාරව නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බැවින් අභියාචක 2019-02-18 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

අභියාචක පැමිණ ඇත.

පොදු අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද තර්කය වූයේ යම්කිසි අයෙකු විසින් ඉදි කිරීම් හෝ සංවර්ධන ආරම්භ කිරීමට ප්‍රථම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරය ලබා ගැනීමට පෞද්ගලිකව අයදුම් කරනු ලබන ඉල්ලීම් සඳහා සඳහා ජා.ගො.ප. සංවිධානය විසින් මුදල් අය කර වාර්තා එම අයදුම්කරු වෙත පමණක් ලබා දෙන අතර ඔවුන් විසින් එම වාර්තා අදාළ පළාත් පාලන ආයතන හා ව්‍යාපෘති අනුමත කරන ආයතනවලට අනුමැතිය පිණිස ඉදිරිපත් කරනු ලබන බවත් අභියාචක විසින් පිටපත් ඉල්ලා ඇති වාර්තාව ටී.ඒ. රත්පීත් ජයතිලක සිල්වා යන අය විසින් එලෙස පෞද්ගලිකව මුදල් ගෙවා අප ආයතනයෙන් ලබා ගත් වාර්තාවක් වන අතර එසේ පුද්ගලිකව මුදල් ගෙවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලබා ගන්නා වාර්තාවල පිටපත් එකී අයදුම්කරුගේ එකඟතාවයක් නොමැතිව පොදු අධිකාරිය මගින් තුන්වන පාර්ශවයකට ලබා දිය නොහැකි බවත්ය.

නියෝගය:

ඒ අනුව අභියාචක විසින් පිටපත් ඉල්ලා ඇති වාර්තාව අභියාචකට ලබාදීම සම්බන්ධයෙන් පනතේ 29(1) වන වගන්තිය ප්‍රකාරව ටී. ඒ. රත්පීත් ජයතිලක සිල්වා යන අයගෙන් විමසා බලා මිලභ අභියාචනා විභාගයට පෙර කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පොදු අධිකාරියට මින් නියෝග කරනු ලැබේ.

ඒ අනුව මිලභ අභියාචනා විභාගය 2020.01.07 දිනට කල්තබනු ලැබේ.

කොමිෂන් සභා රීතීන්හි, රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යපටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කරනු ලැබේ.
